

POLITICAL
IDEOLOGIES
(Part VII)

නිරාගමිකවාදය (Secularism)

නිරාගමිකවාදය යනු ආගම සහ දේශපාලනය මිණු නොකිරීමයි.

රාජ්‍ය ක්ෂේත්‍රයට ආගමේ බලපෑමක් දැක්වා ඇත්තා ආගමික ක්ෂේත්‍රයට රාජ්‍යයේ බලපෑමක් දැක්වා නොමැතිව, ඒ දෙක එකිනෙකට වෙනස් සහ ස්වාධීන ව ක්ෂේත්‍ර දෙකක් කොට සැලකිය යුතු ය යන අදහස ප්‍රකාශ කරන මතවාදයකි.

ආගම දේශපාලනයට පැමිණීමත්, දේශපාලනය සඳහා ආගම මාධ්‍යයක් කර ගැනීමත් පිළිබඳ පසුබෝධනීලා, ආගමික ගැටුම් ප්‍රධාන දේශපාලන තේමාවක් ව පවතින වර්තමානයේ නිරාගමිකවාදය පිළිබඳ උනන්දුව වැඩි වී තිබේ.

මෙම සම්බන්ධ ව තියුණු සාකච්ඡාවක් ඉන්දියාවේ සිදුවෙමින් පවතින අතර, රාජ්‍යය නිරාගමික විය යුතු බව 1975 දී ආන්ත්‍රික ව්‍යවස්ථාවට එක් කළ සංගේතයෙන් ද කියවේ.

එය ප්‍රජාතන්ත්‍රවාදය තරමට වැදගත්කමක් ලැබෙන, ඉන්දියානු ව්‍යවස්ථාවේ සහ දේශපාලන කුමයේ පදනම් මූලධර්මයක් ද වේ.

සම්බවය

18-19 සියවසේ ලෙස යුතු ඇත්තා මෙහි සම්බවය ඇති විය.

එය යුතු පිය ප්‍රඛ්‍යාදවාදී (Enlightenment) වින්තනයේ ම කොටසක් වේ.

ශ්‍රී නිසා ම සම්බවය ලැබුණ්වාදය හා සමාජවාදී වින්තන බාරා නිරාගමිකවාදය සම්බන්ධ විය.

යුතු පිය නිරාගමිකවාදය, මධ්‍යකාලීන යුතු අවසානය දක්වා කාලයේ ප්‍රධාන මතවාදයක් වූ අතර රාජ්‍යය සහ අතර පැවති ආයතනකි බන්ධනය මත රාජාණ්ඩුවේ ආරක්ෂකයා ලෙස පල්ලිය පෙනී සිටීමට එරෙහිව වර්ධනය විය.

රාජාණ්ඩුව ක්‍රමයට විරැද්‍යා වූ බලවේග රාජ්‍යය හා පල්ලිය අතර පැවති මේ “අගුද්ධ සන්ධානයටද ” එරෙහි වීමෙන් නිරාගමිකවාදය මත වන්නේ එම අර්ගුලයේ දෘශ්‍යීවාදීය ප්‍රතිච්‍රිතයක් ලෙසිනි.

නිරාගමික වාදය මතු වීමට තවත් හේතුවක් ලෙස යුරෝපීය ප්‍රඛුද්ධ යුගයේ මතු වූ තර්ක බුද්ධියට මුල් තැන දීම පෙන්වා ඇය හැකිය. එය පල්ලිය පවත්වාගෙන ගිය බුද්ධීමය ආධිපත්‍යයට එරෙහි විය.

ප්‍රඛුද්ධ යුගයේ මතු වූ නිරාගමිකවාදය, සම්භාව්‍ය ලිබරල් වාදයේත්, සමාජවාදයේත්, වින්තනමය මූලාශ්‍යයක් විය.

ලිබරල් වාදය විසින් පුද්ගල නිදහස, සිතිමේ හා, හඳුයසාක්ෂණයේ නිදහස යන මූලධර්ම නිරාගමිකවාදයෙන් උකහා ගන්නා ලද අතර සමාජවාදය, සමාජ පීඩනයේ ආයතනයක් හැරියට ආගමේ ආධිපත්‍යයට අර්ගල කිරීම, එයින් උකහා ගත්තේය.

මේ අනුව “පල්ලිය සහ රාජ්‍යය එකිනෙකින් වෙන් කිරීම” (Scparation of church and the state) යුරෝපීය ලිබරල්වාදී සහ සමාජවාදී සම්ප්‍රදායවල මතු වූ ප්‍රධාන සටන් පාධයක් විය.

ලිඛරල් නිරාගමිකවාදයේ මූලධර්ම

1. රාජ්‍යය සහ පල්ලී ආයතනික වශයෙන් වෙන් කිරීම:-

රාජ්‍යයේ ස්වභාවය සහ රාජ්‍ය ප්‍රතිපත්ති නිරණය කිරීම යනාදියට ආගම මැදිහත් නො විය යුතුවාක් මෙන් ම ආගමික කටයුතු කළහා රාජ්‍යය මැදිහත් නොවිය යුතුය යන්න මින් අදහස් වේ.

2. රාජ්‍යය ආගම සමග අනන්‍ය නොවීම සහ ආගමික අධ්‍යාපනයට හා ප්‍රචාරණයට රාජ්‍යය සම්බන්ධ නොවීම.

3. රාජ්‍ය කිසි ම ආගමකට පක්ෂපාතිත්වයක් නොමැති විය යුතු ය. ආගම මනුෂ්‍යයන්ගේ පෙළද්‍රේලික දෙයක් වන අතර එය දේශපාලනයට ගෙන ආ යුතු නැත.

4. ආගම අභ්‍යන්තර කළ යුතු යයි ලිඛරල් නිරාගමිකවාදය ප්‍රකාශ නොකරයි. ආගමික නිදහස පුරවැසි මූලික අයිතිවාසිකමක් වන අතර ආගමිකත්වය මත කිසි දු පුරවැසියකට වෙනස් කමක් නොකළ යුතු බව එය අවධාරණය කරයි.

සමාජවාදී තිරාගමිකවාදය

මාත්ස්‍යවාදීනු ආගම සමාජ පීඩනයේ ආයතනයක් ලෙසත්, ලෝකය පිළිබඳ ව සාවද්‍ය අවබෝධයක් පීඩන ජ්‍යෙෂ්ඨ මතවාදී පදනම් ලෙසත් හඳුන්වා ඇත.

සමාජවාදී තිරාගමිකවාදයේ මූලධර්ම

සමාජවාදී රාජ්‍යය සම්පූර්ණයෙන් ම ආගමෙන් වෙන් විය යුතු ය. ආගමට පැවතිය හඳුන්වා ඇත්තේ රාජ්‍යයේ අවසරය මත පමණි.

සමාජවාදී ක්‍රමයක දී ආගමික, දේශපාලන ආයතනවලට නිඳහස නැත.

සමාජවාදී ක්‍රමයක දී ආගමික ආයතනවලට පැවතීමට ඉඩ ලැබෙන්නේ සමාජවාදී රාජ්‍ය ට ඒවායින් අනතුරක් තොවන තාක් දුරටත් රාජ්‍යයේ දැඩි සුපරික්ෂාකාරීන්ට යටතේය.

ਆගමික අනතුස්ථාව මත දේශපාලන හෝ සිව්ල් සමාජ සංවිධාන පිහිටුවේමට අවකාශ නැත.

ඉන්දියානු නිරාගමිකවාදය

ලිබරල් සම්බවයක් ඇති ව ඉන්දියානු නිරාගමිකවාදය ගොඩ නැගී ඇත.

ඉන්දියානු නිරාගමිකවාදයේ ප්‍රධාන ලක්ෂණ

මෙහි අර්ථ දෙකක් තිබේ.

ලිබරල් නිරාගමිකවාදයේ න්‍යායාත්මක මූලධර්මය සෑම ආගමකටම අපක්ෂපාතව (Impartial) සැලකීම යි. හින්දි භාෂාවෙන් එය “දරම නිරපේක්ෂතා” යනුවෙන් කියවේ.

සෑම ආගමකට ම එක සේ සැලකීම. එනම් සෑම ආගමක් ම එක සමාන බව පිළිගැනීම යි. එය “සර්ව ධර්ම සම්හාව” යන සංකල්පයෙන් ප්‍රකාශ වේ.

- පුද්ගලයන්ගේ ආගමික අනන්‍යතාව නොතකා රාජ්‍යය සෑම පුද්ගලයකුට ම එක සමාන ව සැලසිය යුතු ය.
- පුර්වීය අයිතිවාසකම් ලබා ගැනීමේදී කිසිදු පුර්වීයයෙකුට තම ආගමික අනන්‍යතාව බාධාවක් නොවේ.

නිරාගමිකවාදය සහ දේශපාලනය

නිරාගමිකවාදයෙන් කෙරේන්නේ රාජ්‍යය සහ ආගම අතර සම්බන්ධය, රාජ්‍ය ප්‍රතිපත්ති හා පුරවැසි අධික්‍රිතවාසිකම් ආගමික පදනමකින් තොර ව නිර්ණාය කිරීම යි.

එහෙන් දේශපාලනයට ආගම සම්බන්ධ නොවිය යුතු බව ඉන් අදහස් නොවේ.

නිරාගමික පදනම ඇති රාජ්‍යවල ආගම පදනම් කරගත් දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර තිබෙන අතර ඉන්දියාව ඊට නිදුසු වේ.

නිරාගමිකවාදයේ වර්තමාන වැළැගත්කම

නිරාගමිකවාදය ලෝක දේශපාලනයට අදාළ වීමට කරුණු දෙකක් බලපායි.

ආගමික මූලධර්මවාදය පදනම් කොටගත් ආගමික රාජ්‍යය (Theocratic) බිජි වීමේ හැකියාව.

බහු සංස්කෘතික වාදය පදනම් කොට ගෙන, ආගමික අනන්‍යතාව ඇති සුලු ජ්‍යෙෂ්ඨ ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.

ClassWork.LK